

පූර්ව ප්‍රසම්පාදන ක්‍රියාව

අවශ්‍ය අක්මුදල් හා ප්‍රතිපාදන ඇති බවට ස්ථිර කර ගැනීම. වැඩ, භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීම ස්ථිර කර ගැනීමේ ඕනෑම කටයුත්තක්.

ප්‍රසම්පාදන සැලැස්ම

ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර ,ඒ සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම. ඒ අනුව ප්‍රසම්පාදන කාල සටහන සකස් කළ යුතුය.

- ලංසු ලේඛන හා පිරිවිතරයන් කෙටුම්පත් කිරීම.
- ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම, ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීම.
- තාක්ෂණික ඇඟයීම් කමිටුවේ නිර්දේශය ලබා ගැනීම.
- ප්‍රසම්පාදන තීරණය ලබා ගැනීම.
- අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම.
- ගෙවීම් කිරීම.

කාර්යයන් සඳහා ප්‍රසම්පාදනය

අදාළ කාර්යය සඳහා අනුමැතිය ප්‍රතිපාදන හා අක් මුදල් ලැබී ඇති බවට ස්ථිර කර ගැනීම.

උපරිමය ලක්ෂ 20 දක්වා,

- ප්‍රසම්පාදන මාර්ගෝප සංග්‍රහයේ සඳහන් ආකාරයට අනුමත සමිති අතරින් අදාළ වසමේ සමිතියක් තෝරා ගැනීම.
- කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම.
- ගිවිසුම් ගත වීම.
- අවශ්‍ය ගෙවීම් වාර්තා ඉදිරිපත් වූ පසු ගෙවීම් කිරීම.

ලක්ෂ 20ට වැඩි

- කාර්යාලීය කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි ලේඛනයේ සඳහන් කොන්ත්‍රාත්කරුවන් සඳහා අනුමත කරන ලද ලංසු ලේඛන නිකුත් කිරීම.
- ලංසු සුරක්ෂණය සමඟ මිල ගණන් ලබා ගැනීම.
- මිල ගණන් විවෘත කිරීම.
- මිල ගැලපුම් කර තාක්ෂණ ඇඟයීම් කමිටුවට ඉදිරිපත් කිරීම, කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.
- ප්‍රසම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කර, ප්‍රසම්පාදන තීරණය ලබා ගැනීම.
- අදාළ කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම/කාර්ය සාධන සුරක්ෂණය ලබා ගැනීම/ගිවිසුම් ගතවීම හා කොන්ත්‍රාත් ප්‍රධානය. අවශ්‍ය ගෙවීම් වාර්තා ඉදිරිපත් වූ පසු ගෙවීම් කිරීම.